

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ 2017 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය පනතේ 9 (2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14 (2) (සී) වගන්තිය ප්‍රකාර අධිකාරියේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිති වලට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් අධිකාරියේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුමත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2017 දෙසැම්බර් 31 දිනට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවූ අවස්ථා නිරීක්ෂණය විය.

(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01

ප්‍රමිතයේ 48 වන වගන්තිය අනුව අවශ්‍ය කෙරෙන හෝ අවසර දී ඇති විටෙක හැර වත්කම් හා වගකීම් හිලවී නොකළ යුතු වුවත්, එයට පටහැනිව රු.3,567,111 ක් වූ මුදල් පොතේ බැර ශේෂය (අයිරාව) ජංගම වගකීම් යටතේ දැක්වීම වෙනුවට මුදල් හා මුදල් සමාන දෑ වල ඇතුළත් කර ජංගම වත්කම්වලින් අඩු කර දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03

- (i) ප්‍රමිතයේ 12 වන ඡේදය ප්‍රකාරව අධිකාරිය විසින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු රු.27,377,431 ක් වූ බොල් ණය වෙන් කිරීම සඳහා නිශ්චිත ගිණුම්කරණ ප්‍රතිපත්තියක් හඳුනා ගෙන නොතිබුණි.
- (ii) ප්‍රමිතයේ 47 ඡේදය ප්‍රකාරව අස්තීත්වයක් විසින් ප්‍රමාණාත්මක පූර්ව කාලපරිච්ඡේද වැරදි වරද සිදුවූ කාලපරිච්ඡේදය සඳහා ඉදිරිපත් කර ඇති සංසන්දනාත්මක අගයන් නැවත ප්‍රකාශ කිරීමෙන් අතීතානුයෝගීව නිවැරදි කළ යුතු වුවත් එපරිදි කටයුතු කිරීමකින් තොරව 2016 වර්ෂයට අදාළ රු.4,424,606 ක් වූ පෙර වර්ෂ ගැලපීම් ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනයට ගැලපීම් කර තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07

ප්‍රමිතයේ 65 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වත්කම් සඳහා ඵලදායී ජීවිත කාලය වාර්ෂිකව සමාලෝචනය නොකිරීම හේතුවෙන් පිරිවැය රු.මිලියන 472.3 ක් වූ ස්ථාවර වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය කර ඇතත් තවදුරටත් ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි. ඒ අනුව වූ ඇස්තමේන්තුගත දෝෂය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 ප්‍රකාරව ප්‍රතිශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණි.

(ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 09

2017 දෙසැම්බර් 31 දිනට දීර්ඝ කාලයක සිට පැවත එන සෙමින් වලනය වන රු.1,296,163 ක් වූ තොග, පිරිවැයට දක්වා ඇතත්, එම තොග ප්‍රමිතයේ 15 වන ඡේදය ප්‍රකාරව පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අගය යන දෙකින් අඩු අගයට අගය කර මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂයට අදාළ ස්ථාවර තැන්පතු හා සන්දින පොලී ආදායම රු.1,450,747 ක් වුවද එය මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ රු. 7,907,177 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් ස්ථාවර තැන්පතු ආදායම රු.6,456,430 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව ස්ථාවර සහ සන්දින නිවේදන තැන්පත් ශේෂය රු.29,860,199 ක් වුවද බැංකු ශේෂ සනාථ කිරීම් අනුව එම වටිනාකම රු.29,850,879 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට එම ශේෂය රු.9,320 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඇ) 2017 දෙසැම්බර් 31 දිනට විගණනයේදී සිදු කල ගණනය කිරීම් අනුව ලැබිය යුතු සන්දින තැන්පතු පොලිය රු. 7,685,674 ක් වුවද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ එම වටිනාකම රු.13,025,821 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් ලැබිය යුතු පොලී රු.5,340,147 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) ප්‍රාග්ධන ප්‍රදාන ක්‍රමක්ෂය කිරීම සඳහා ප්‍රතිපත්තියක් මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන තිබුණද 2017 දෙසැම්බර් 31 දිනට අධිකාරියේ ප්‍රාග්ධන ශේෂය තුළ ඇතුළත් රු.3,749,785,477 ක ප්‍රාග්ධන ප්‍රදාන ක්‍රමානුකූල පදනමක් මත ආදායමට ලියාහැරීම සඳහා කටයුතු කර නොතිබුණි.
- (ඉ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ලෙස දක්වා තිබූ එකතු කළ අගය මත බදු රු. 44,609,847 කින් රු. 33,252,709 ක් ප්‍රතිපූර්ණය කළ නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබුණ ද එම වටිනාකම තවදුරටත් ලැබිය යුතු ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඊ) 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතේ 3 වගන්තිය අනුව ගෙවා ඇති ආර්ථික සේවා බදු වර්ෂ 3 කට වඩා පැරණි නම් ගෙවිය යුතු ආදායම් බදු මුදලින් අඩු කළ නොහැකි බව දක්වා තිබුණද 2013 වර්ෂයේ සිට පැවත එන ආර්ථික සේවා ගාස්තු රු.679,535 ක් ලැබිය යුතු ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වා තිබුණි.
- (උ) ක්‍රීඩා සංකීර්ණයේ වැඩ නිම වූ ව්‍යාපෘති 17 කට අදාළ පිරිවැය රු.426,031,447 ක් ප්‍රාග්ධනික කිරීමකින් තොරව නොනිමි වැඩ ලෙස දක්වා තිබීම හේතුවෙන් ගොඩනැගිලි පිරිවැය එම වටිනාකමින් සහ ක්ෂය රු.13,127,167 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.

2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයෙන් අයවිය යුතු ලෙස රු.3,332,206 ක් අධිකාරියේ මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණද ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගිණුම් අනුව එම වටිනාකම රු.987,449 ක් වූයෙන් රු.2,344,757 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ආ) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අයවිය යුතු ලෙස රු.1,942,827 ක් අධිකාරියේ මූල්‍ය ප්‍රකාශන තුළ දක්වා තිබුණද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගිණුම් අනුව එවැනි බැරකමක් දක්වා නොතිබුණි.

- (ඇ) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අයවිය යුතු ලෙස රු.16,553,844 ක් වෙළඳ ණයගැතියන් තුළ ඇතුළත් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අනුව ගෙවිය යුතු අගය රු.15,973,848 ක් වූයෙන් රු.579,996 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඈ) 2017 දෙසැම්බර් 31 දිනට අනුව සේවක ණය ශේෂය රු.24,127,690 ක් වූ අතර අදාළ ණය උපලේඛනය අනුව එම ශේෂය රු.24,054,734 ක් වූයෙන් රු.72,956 ක වෙනසක් නිරීක්ෂණය විය.
- (ඉ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව උපචිත වියදම් හා ආපසු ගෙවිය යුතු තැන්පතු ශේෂය පිළිවෙලින් රු.14,530,784 ක් හා රු.10,407,436 ක් වුවද ඊට අදාළ උපලේඛන අනුව එම ශේෂය පිළිවෙලින් රු.11,902,019 ක් හා රු.12,056,201 ක් වූයෙන් රු.2,628,765 ක හා රු.1,648,765 ක වෙනස්කම් නිරීක්ෂණය විය.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම්

පහත සඳහන් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවීය.

ගිණුම් විෂයය -----	වටිනාකම ----- රු.	ඉදිරිපත් නොකළ සාක්ෂි -----
(අ) වෙළඳ ණයගැතියෝ	37,249,399	වයස් විශ්ලේෂණය සහ රු. 20,368,013 ක් සඳහා ශේෂ සනාථන
(ආ) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තොගය	2,149,491	උපලේඛන/ භෞතික සත්‍යාපන වාර්තා
(ඇ) ස්ථාවර වත්කම්	4,915,015,139	භෞතික සත්‍යාපන වාර්තා / ස්ථාවර වත්කම් ලේඛනය
(ඈ) මීටර් 400 ධාවන පථය සඳහා ගෙවිය යුතු මුදල	13,713,615	ශේෂ සනාථ කිරීම්

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වෙළඳ ගෙවිය යුතු ශේෂය තුළ ඇතුළත් වර්ෂ 04 ක කාලයක් ගත වී තිබුණු එකතුව රු.463,443 ක් වූ ගෙවිය යුතු ශේෂ 10 ක් නිරවුල් කිරීමට කටයුතුකර නොතිබුණි.
- (ආ) 2012 සහ 2013 වර්ෂ සඳහා ගෙවිය යුතු එකතු කළ අගය මත බදු වෙනුවෙන් රු.8,939,262 ක් වෙන් කර තිබුණද එම බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කිරීමට හෝ ගිණුම්වල නිරවුල් කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.
- (ඇ) වර්ෂ 11 ක කාලයක සිට කොළඹ මහනගර සභාවට ගෙවිය යුතු රු.1,124,068 ක් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.4 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම්

විගණනයේදී නිරීක්ෂණය වූ නීති රීති හා රෙගුලාසි යනාදියට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති රීති, රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම්
-----	-----
<p>(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය</p> <p>මුදල් රෙගුලාසි 880 හා 891 (1)</p>	<p>මුදල් අයකැමියන් ලෙස කටයුතු කරන නිලධාරීන්ගෙන් ඇප ලබා ගැනීමට කටයුතු කර නොතිබුණ අතර අධිකාරිය විසින් ඇප ලේඛනයක්ද පවත්වාගෙන ගොස් නොතිබුණි.</p>
<p>(ආ) 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරි පනතේ 13 වන වගන්තිය</p>	<p>කළමනාකරණ මණ්ඩලය මාසයකට වරක්වත් රැස්විය යුතු වුවත් 2017 අප්‍රේල්, ජූනි සහ සැප්තැම්බර් යන මාසවල කළමනාකරණ මණ්ඩල රැස්වීම් පවත්වා නොතිබුණි.</p>
<p>(ඇ) 2015 ජූලි 14 දිනැති අංක 3/2015 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය</p>	<p>කාර්ය නිම කළ විගසම ලබා ගත් අත්තිකාරම් නිරවුල් කළ යුතු වුවත් 2013 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා ගෙවා තිබූ රු.825,252 ක් වූ අත්තිකාරම් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.</p>

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අධිකාරියේ මූල්‍ය ප්‍රතිඵලය රු.154,960,050 ක ඌනතාවයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු.117,402,554 ක් වූයෙන් ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.37,557,496 කින් හෙවත් සියයට 32 කින් තවදුරටත් පිරිහී තිබුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව රාජ්‍ය ප්‍රදාන රු.40,240,000 කින් හෙවත් සියයට 25 කින් අඩුවීම ඉහත මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහීම වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2013 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා මූල්‍ය ප්‍රතිඵලයේ ඌනතාවයක් ඇති වී තිබුණු අතර 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේදී ඌනතාවය අඩු වී තිබුණු නමුත් නැවතත් සමාලෝචිත වර්ෂයේදී රු.37,557,496 කින් වැඩි වී තිබුණි. කෙසේ වුවද මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමිකය, ජංගම නොවන වත්කම් සඳහා වූ ක්ෂය සහ රාජ්‍ය බදු නැවත ගැලපීමේදී 2013 වර්ෂයේදී රු.106,361,763 ක් වූ අධිකාරියේ දායකත්වය සමාලෝචිත වර්ෂය අවසානයට රු.125,701,859 ක් දක්වා වර්ධනය වී තිබුණි.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී අධිකාරියේ ජංගම අනුපාතය 2.47 සිට 1.55 දක්වාද ක්ෂණික අනුපාතය 2.36 සිට 1.47 දක්වාද අඩු වී තිබුණි. ඒ අනුව ආයතනයේ කෙටිකාලීන බැරකම් පියවීමේ හැකියාව පෙර වර්ෂයට සාපේක්ෂව පිරිහී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ ක්‍රියාකාරකම්

2008 හා 2012 වර්ෂවලදී අධිකාරිය විසින් රු. 24,919,980 ක් රාජ්‍ය බැංකුවක සත් දින නිවේදන තැන්පතු යටතේ ආයෝජන කර තිබුණු අතර එම මුදල් දිගුකාලීන ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළේ නම් ඉහළ පොළී ආදායමක් ලබා ගැනීමට හැකියාව තිබූ බව විගණනයේදී නිරීක්ෂණය වූයෙන් ඒ අනුව අධිකාරියට මූල්‍යමය වශයෙන් වාසිදායක තත්ත්වයන් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී තිබුණි.

4.2 නිෂ්ක්‍රීය හෝ ඌන උපයෝජිත වත්කම්

සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති රු.7,617,787 ක් වූ තොග තුළ (Indoor & Outdoor) 2006 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මිලදී ගත් රු.1,080,319 ක් වූ තොග අභාවිතව හා ඌන උපයෝජිතව පැවති බව විගණනයේදී නිරීක්ෂණය විය.

5. තිරසාර සංවර්ධනය

තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ වසර “2030 න්‍යාය පත්‍රය” පිළිබඳව අධිකාරිය විසින් අන්තර්ජාලය මගින් දැනුවත් වී තිබුණද තම විෂයය පථය යටතට වැටෙන කාර්යයන්ට අදාළ තිරසාර සංවර්ධන අරමුණු ඉලක්ක හා එම ඉලක්ක කරා ලඟා විය යුතු ආකාරය හා ඉලක්ක මැන බැලීම සඳහා වන දර්ශකයන් හඳුනාගෙන නොතිබුණි. මේ සම්බන්ධයෙන් තිරසාර සංවර්ධන වැඩසටහන් හඳුනා ගනිමින් පවතින බව අධිකාරිය විසින් කරුණු දක්වා තිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර අධිකාරියේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතු වේ.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණ
(අ) ණයගැති හා ණයහිමි පාලනය	(i) උපරිම ණයගැති සීමාව හා කාලය සම්බන්ධයෙන් සීමා නිර්ණය නොකිරීම. (ii) ණයගැතියන්ගේ ශේෂ සනාථන ලබා නොගැනීම. (iii) කලට වේලාවට ලැබිය යුතු හා ගෙවිය යුතු ශේෂ නිරවුල් නොකිරීම.
(ආ) ගිණුම්කරණය	(i) ස්ථාවර තැන්පත් පොලී නිවැරදිව ගණනය කර ගිණුම් ගත නොකිරීම. (ii) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අනුව කටයුතු නොකිරීම.